



සභාපති
நலைவார்
PRESIDENT

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
அகில இலங்கை பெளத்த மகா சம்மேளனம்
All Ceylon Buddhist Congress

නිදහස් අධ්‍යාපනයේ පියා

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන් ගුණ සමරමු (හය වන සභාපති)

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් මෙරට නිදහස් අරගලයට පන්තරයක් ලබා දීමට දිවයින පුරාවිසිරි තිබූ බෞද්ධ සමිති සංවිධාන ඒකරාශී කරමින් 1919 වර්ෂයේ ස්ථාපිත කරන ලද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ බිහිවූ සය වන සභාපතිවරයා වශයෙන් 1925 සහ 1926 වර්ෂයන්හිදී කටයුතු කළ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන්ගේ 137 වන ගුණානුස්මරණය යෙදෙන අද දින(13) ඒ පිළිබඳ විශේෂ සැමරුමක් කොවිඩ් 19 මාර්ගෝපදේශ වලට අනුකූලව සම්මේලන මූලස්ථානයේදී පැවැත්වින.

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

සිරිලක දක්ෂිණ දේශයේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටියාවූ රන්දොණ්ඩි නම් සුන්දර ගම්පියසේ බලපිටිය අධිකරණයේ නියෝජ්‍ය පිස්කල් නිලධාරියාවූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර හා එමලි විජේසිංහ දම්පතීන්ට දාව දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වන දරුවා ලෙස 1884 වර්ෂයේ ඔක්තෝබර් මස 13 වන දින මෙලොව එළිය දුටු පිංවත් කුමරුන්ට ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර යනුවෙන් නම් තබන විට ඔහු මෙරට දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ මංපෙත් විවර කරන නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් විරුදාවලියට පාත්‍රවන මෙරට අධ්‍යාපනයේ තුන්කල් දුටු කෘතභස්ත දේශපාලඥයා වන බවට එම මාපිය යුවළ කෙලෙසකවත් නොසිතන්නට ඇත.

කන්නන්ගර දරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ වෙස්ලියන් විදුපියසේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ එවක විදුහල්පතිවූ ජේ.එච්. ඩැරල් මහතා තමාට ඔසවා ගැනීමට නොහැකි තරමේ ත්‍යාග කන්දරාවක් දිනාගත් කන්නන්ගර දරුවාට රිච්මන්ඩ් විදුහලේ මූලාරම්භ පරීක්ෂණයට පෙනී සිටීමේ අවකාශය හිමිකර දුන් අතර එම විභාගයෙන් ගණිත අංශයෙන් විශිෂ්ට කුසලතා පෙන්වමින් 1897 වර්ෂයේදී රිච්මන්ඩ් විදුහලට ගාස්තු ගෙවීමකින් තොරව ඇතුළුවීමට හා නේවාසිකාගාරයේ නවාතැන් ලබා ගැනීමට ශිෂ්‍යත්වයක්ද ඔහු විසින් හිමිකර ගන්නා ලදී.

රිච්මන්ඩ් විදුහලේ ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපනය හදාරන අතරතුර කේම්බ්‍රිජ් දේශීය කණිෂ්ඨ පරීක්ෂණයට පෙනී සිට ගණිතය විෂය සඳහා විශිෂ්ට සාමර්ථ්‍යයක් සමග දෙවන පන්තියේ සාමර්ථ්‍යයක් ලබා ගත් කන්නන්ගර ශිෂ්‍යයා 1902 වසරේදී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පරීක්ෂණයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක් සහිතව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් අතුරින් ගණිතය අංශයෙන් පළමු ස්ථානය ලබාගැනීමට වාසනාවන්තයෙක් විය. එසේම රිච්මන්ඩ් විදුහල මගින් පිරිනමන පාක් ශිෂ්‍යත්වය, ගුණවර්ධන ශිෂ්‍යත්වය සහ ජුබිලි ශිෂ්‍යත්වයද හිමිකරගත් දීප්තිමත් ශිෂ්‍යයා විය.

ගණිතය ගුරුවරයකු වශයෙන් තමන් උගත් රිච්මන්ඩ් විදුහලින්ම ගුරු සේවයට එකතුවන කන්නන්ගර තරුණයා අනතුරුව වෙල්ස්කුමර, මෙතෝදිස්ත සහ වෙස්ලි යන විදුහල්වල ගණිත ගුරුවරයකු වශයෙන් සේවය කරන අතරතුර නීති අධ්‍යාපනයට පිවිස 1910 වසරේදී ගාල්ල අධිකරණයෙන් නීතිඥයකු වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළේය.

තරුණ නීතිඥයකු වශයෙන් කීර්තියක් දිනාගත් මෙතුමා 1915 අම්බරි මතකයක්වූ මුස්ලිම් සිංහල කෝලාහලයේදී අගතියට පත් ජනයා වෙනුවෙන් නොමිලේම නීති උපදෙස් ලබාදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනීසිටි අතර, අමද්‍යප සමිතිය, ගාලු කියවීම් කමිටුව හා අසරණ සරණ සමිතිය ආදී විවිධ ස්වේච්ඡා සංවිධානයන්ගේ නිලතල හොබවමින් සමාජ සේවකයකු වශයෙන්ද කටයුතු කරමින් 1916 පැමිණි මහාමාරියා වසංගතයටද නොබියව මුහුණ දෙමින් ජනතා සේවයේ නියැලී ඇත.

ලංකා ජාතික කොන්ග්‍රසයේ සභාපති පදවියද හිමිකර ගනිමින් 1923 වර්ෂයේ පැවති මැතිවරණයෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වශයෙන් දකුණු පළාත නියෝජනය කිරීම සඳහා තේරී පත්වන ඔහු ව්‍යවස්ථාදායක සභාව තුළ මරණීය දණ්ඩනය අහෝසි කිරීම, ආදායම් බදු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා විශාල හඩක් නගන අතර ක්‍රිස්තියානි පාර්ශ්වයේ සියලු නිවාඩු දින රජයේ නිවාඩු වීම සහ බෞද්ධයන්ට අවම සැලකිලි ලැබීම මූලික කර ගනිමින් වෙසක් සහ පොසොන් පොහෝ දිනයන් සඳහාද දින දෙකක රජයේ නිවාඩුවක් ලබාගැනීමේ මූලික අඩිතාලම දමමින් කටයුතු කර ඇත. රජයේ සේවයට බඳවා ගැනීමේදී කුලය ප්‍රධාන සාධකයක් ලෙස සැලකීම තුළින් රජයේ ඉහල තනතුරු සඳහා පත්වීමට උසස් අධ්‍යාපනය හැදෑරූ පිරිසට තිබූ බාධකය පිළිබඳව එඩිතරව පෙනී සිටිමින් රැකියා අයදුම් ඉදිරිපත් කිරීමේදී කුලය සඳහන් කිරීමේ ක්‍රමවේදය නැති කිරීම සඳහාද විශාල දායකත්වයක් ලබා දුන් එතුමා 1925-26 වර්ෂයන්හිදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සයවන සභාපති වශයෙන් ද කටයුතු කර ඇත.

1931 වර්ෂය තෙක් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කර එම වර්ෂයේදී දෙවන වරටත් මහජන නියෝජිතයකු වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගන්නා අතර, 1931 වර්ෂයේදී අධ්‍යාපන කාරක සභාවේ සභාපති හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමට පත්වී සියලුම දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරමින් මෙරට බිහිවූ තුන්කල් දක්නා විශිෂ්ටම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් 1947 දක්වා කටයුතු කළේය.

වරප්‍රසාද අනිමි අභිංසක දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මංපෙන් විවර කළ මෙතුමා ග්‍රාමීය පළාත්වල අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා ආරම්භකළ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය තුළින් බිහිවූ ගම්බද බුද්ධිමත් දරු පරපුර අද ලක් මවගේ කීර්ති නාමය දේශ දේශාන්තරයන්හි පතුරුවමින් ඇත. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා විසින් සිදුකරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ දක්වා රැඳී පිළිබඳ දෙමින් ඇති අතර ව්‍යවස්ථා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලතල සහිත අධ්‍යාපන විධායක කාරක සභාවක් නිර්මාණය කිරීම සඳහා 1938 වර්ෂයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට නව අධ්‍යාපන ආඥා පනතක් සඳහා වූ යෝජනාව ඉදිරිපත් කළේය. විවිධ බාධක හමුවේ එම අධ්‍යාපනය පිළිබඳ විධායක කාරක සභාවේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇති මෙතුමා එම කාරක සභාව තුළින් අදටද ගැලපෙන අයුරින් සම්මතවූ හා නවීකරණයකොට ක්‍රියාත්මක කළ යෝජනාවන් අද වැනි දිනක සිහිපත් කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමකි.

සෑම දරුවකුටම පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළ මෙතුමා, අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමේ දක්ෂතා සහිත දරුවන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වාදීම (වර්තමාන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය) තුළින් ජනප්‍රිය සහ ජාතික පාසල් සඳහා ඇතුළත්වීමේ අවස්ථාව ගම්බද දරුපරපුරටද හිමිවිය. පාසල් රජයට පවරා ගැනීම, පාසල් සඳහා පොදු විෂය නිර්දේශයන් හඳුන්වාදීම. සිංහල සිංහල බසින් ඉගැන්වීම ආරම්භ කිරීම සහ ඉහළ ශ්‍රේණිවල සිට ඉංග්‍රීසි බසද ඉගැන්වීම, ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විදුහල් ආරම්භ කිරීම සිහිපත් කළ හැක.

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” යන්න සනාථ කරමින් දීප්තිමත් ශිෂ්‍යයකු වශයෙන් ශිෂ්‍යත්වයක් දිනා දකුණු පළාතේ ජනප්‍රියම පාසලක් වූ රිච්මන්ඩ් විදුහලට ඇතුළුවීමට දොරගුළු විවරකරගෙන, ගුරුවරයකු වශයෙන් කටයුතු කර ගුරු ජීවිතයේ අත්දැකීම් හිමිකර ගැනීම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දරුවන්ට නිදහස් අධ්‍යාපනයට මග පෑදීම හා දරුවන්ගේ නෙන් පාදන ගුරුවරයා කෙරෙහි තම ගුරු ජීවිතයේ අත්දැකීම් ඉවහල් කර ගනිමින් ස්ථිර ගුරු වැටුප් සැකසීම පමණක් නොව ජීවිතයේ සැඟ පමය කිසිවකුට අතනොපා ජීවත්වීමට වියපත් ගුරු දෙවියාට විශ්‍රාම වැටුපක් සකස් කිරීමද මෙතුමාගේ තුන්කල් දුටු නුවනට පාත්‍රවිය. එදා ශිෂ්‍යයන් වශයෙන් සිටි රාජ රාජ මහා අමාත්‍යවරුන්ගේ පවා නෙන් පෑදූ ගුරුවරයා අද තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන්කාමී මාවත පිවිසීම දක්වා යොමුවී ඇති අතර මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ මෙන්ම රජයේ අවධානයද යොමුවිය යුතුව ඇත. එසේම වසංගත රෝග තත්ත්වය ඇතුළු කරුණු කාරණා කිහිපයක් හේතුවෙන් නිදහස් අධ්‍යාපනයේ අයිතිවාසිකම් අද දරුවාට අහිමිවෙමින් ඇති අතර දුරස්ථ අධ්‍යාපනයේ මංපෙත්ද ඇහිරී දරුවාට මේ සඳහා කේවල් කිරීමේ හැකියාවක්ද නොමැතිව අසරණවී ඇත. එසේම බහුතරයක් ගුරුවරුන්ද දෙමාපියන් වන අතර තම වෘත්තීය අයිතිවාසිකම් හා දරුවාගේ අධ්‍යාපනයේ අනාගතය අතර ඔවුන්ද සිරකරුවන් වී ඇත.

ගුරු ගැටලු හේතුවෙන් මාර්ගගත ක්‍රමයට පවා අධ්‍යාපනය ලබා ගැනීමට දරු දැරියන්ට තිබූ අවස්ථාව ද අහිමි වී ඇත. එබැවින් අධ්‍යාපන බලධාරීන් හා ගුරුවරුන් දෙපාර්ශ්වයම මැදිහත්ව තම අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි වී ඇති දරුවන්ට එම අවස්ථාව නැවත කඩිනමින් ලබාදීම උදෙසා එකතුවන ලෙස නිදහස් අධ්‍යාපනයේ පියා වන අපෙග් හය වන සභාපති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිණින්ගේ ගුණානුස්මරණය යෙදෙන අද දින අධ්‍යාපන බලධාරීන්ගෙන් හා ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

නිදහස් අධ්‍යාපනයට මංපෙත් විවරකළ සහ ගුරුවරුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කළ නිදහස් අධ්‍යාපනයේ පියා මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සයවන සභාපතිවරයා වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිණින්ගේ 137 වන ගුණ සමරන අද දින නිදහස් අධ්‍යාපනයේ ඵල දරුවන්ට ලබාදීම සඳහා ලාංකීය ගුරු පරපුරේ සාධාරණ අයිතිවාසිකම් ලබාදීමට බලධාරීන්ගෙන් නෙන් යොමු කිරීම එතුමාට කළ හැකි උදාර උපහාරයක් වන්නේය.

වන්ද නිමල් වාකිෂ්ඨ
සභාපති
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය